

මම ය මාගේ ය යන වවන දෙක අපට නිතර ම සිතෙන අප නිතර කියන වඩාත් ම ඩුරු පුරුදු වවන දෙක යි. මේ වවන දෙකෙන් කුමක් අදහස් කරන්නේ දැයි මොහොතකට සලකා බලමු. පළමුකොට ම ඔබ ඔබව හඳුන්වා ගැනීම සඳහා “මම” යන වචනය හාවිත කරනු ඇත. ඔබ ඒ මම යැයි කිවේ ඔබේ ගැරිරයටත්, ඒ ගැරිරය සමග බැඳුණු සිත, හදවත, මොලය ආදි සියලු ම ඉන්දියන්ට තැනහොත් කෙසේ, ලොම් ආදි හොතික ධර්මවලට හා සිතුම් පැතුම් ආදි අහොතික ධර්මයන්ට ය. එය එසේ නම් ඔබ මම යැයි කිවේ මෙයින් කුමකට ද? මේ මම යැයි කියන්නා සමස්තයක් ලෙස ගත් විට එවැනි අයෙකු ඔබ තුළ සිටිද අපට තිබෙන පළමුවන ගැටලුව මෙය යි.

අපගේ දෙවන ව්‍යවහාරය මගේ යන්න යි. ඔබ නිකමට සිතා බලන්න. ඔබෙන් කුවරු හෝ විමුශ්වහොත් ඔය ගැරිරය කාගේ ද කියා ඔබ “මගේ යැයි” පිළිතුරු දෙනු ඇත. ඒ ආකාරයෙන් ම සිත, කය, වචනය, අදහස්, මතවාද, හදවත, මොලය ආදියට ද මගේ යැයි කියනු ඇත. ඇත්තෙන් ම ඒවා මගේ ද? මගේ යැයි කිමට ඇති සාධක මොනවා ද?

මෙතෙක් අප කතාබහ කළ කරුණු අනුව මම කියන කෙනෙක් තැනැයි යන්න පිළිතුර විය හැකි ය. එසේ නම් අප මම ය මාගේ යැයි ප්‍රකාශ කරන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශය පිළිබඳ අපට කරුණු පැහැදිලි කරන්නේ හේතුවෙන් ධර්මතාව පදනම් කර ගනිමිනි.

රථය හෙවත් වාහනය අප ගෙන්නාගෙනුය සඳහා යොදා ගන්නා වස්තුවට කියන නම යි. එහෙත් රථය කියා තති ව ගත හැකි වස්තුවක් නොමැත.

“යථාහි අංග සමහාරා  
හොති සඳදා රථෝ ඉති  
එව් බහෙබසු සහෙබසු  
හොති සතෙකාති සමුති”

යන විග්‍රහයට අනුව අංග හෝ උපකරණ රාඛියක් එකතු වී සකස් වූ දෙයට රථය යැයි කියනු ලැබේ. ඒවා තැවත කොටසින් කොටස වෙන් කළ විට එහි රථයක් කියා දෙයක් නොමැත. එය ඒ ඒ අංගයන්ට හාවිත කරන නම යි. මම යන පදය ද එසේ ය. රුප යැයි කියන මෙම ගැරියන් වේදනා යැයි කියන ර්ව දැනෙන දෙයක් සංඡා යැයි කියන යමක් හඳුනා ගැනීමට ඇති ගක්තියන් සංඛාර යැයි කියන සිතිවිලිත් විශ්ද්‍යාණ යැයි කියන සිතිමේ හැකියාවත් එකට එකතු වූ විට මම යැයි සම්මතයක් අපට ඇති වේ. මේ එකතුවට

ධර්මයේ දී පවසන්නේ පංචස්කන්ධය යනුවෙති. අංග රසක් රථය වීමටත් පංචස්කන්ධය මම වීමටත් බලපාන්නේ මෙම එකතුව යි. මේ එකතු වී සකස්වීම සංස්කරණය යි. ඒ නිසා ම ඒ එකතු වූ රථයට හෝ මම සංස්කාර යැයි කියනු ලැබේ.

මෙම පංචස්කන්ධයේ ප්‍රධාන කොටස් දෙකක් තිබේ. එනම්, පයිවි, ආපේර්, තේපේර්, වායෝ ආදි භූතරුප සහ ඒවායින් හටගන්නා කෙසේ, ලොම් ආදි කොටස් තිස් දෙකකින් සමන්විත කුණුපය යි. දෙවැන්න එසේ පයිවි ආදියෙන් හට නොගන්නා වේදනා, සක්ක්දා, සංඛාර, වික්ක්දාණ යන ධර්ම හතර යි. එයින් හොතික රුපයට රුප යන ව්‍යවහාරය ද ඇසට නොපෙනෙන කණට නොගැටෙන වේදනා ආදි ධර්මවලට නාම යන ව්‍යවහාරය ද යෙදේ.

මෙසේ පංචස්කන්ධයේ එකතුවට හෙවත් සංස්කරණයට මම ය, මාගේ ය, සත්වයා ය යන නම් අඩි භාවිත කරමු. මෙලොව දී හොතික රුපයන් සකස්වන ආකාරය අපට සිතාගත හැකි ය. එහෙත් මෙම රුපය ඇසුරුකොට පවතින සත්වයන් හෙවත් මම සකස් වී ආවේ කෙසේ දැයි සලකා බැලිය යුතු වේ. එය සිදුවන්නේ ද සංස්කාර කුමයට යි. එනම්, සකස්වීමේ කුමයට යි. අඩි මෙහි ජ්වත්වන අතර පින් පවි යන කරම රස් කරමු. එම කරම නිසා නැවත නැවත තවත් තැනක උපතක් සිදුවේ. මෙම උපත ලැබුයේ ද කරම රස් කිරීම නිසා ය. එබැවින් කරමය ද සංස්කාර ලෙස හඳුන්වයි. එහි කරම නම් කුසල හා අකුසල සිතිවිලි ය. ඒවා සිත, කය, ව්‍යවහාර යන තුන්දාර ඇසුරින් රස්කරගනු ලැබේ. අපගේ පංචස්කන්ධයෙහි සංස්කාර ස්කන්ධයක් ඇත. ඒ සිතිවිලි නැතහොත් කරමයන් ය.

අප මම ය, මාගේ යැයි ඇලෙන්නේ, බැලෙන්නේ මෙවා සංස්කාර බව හෝ සංස්කාර ස්වභාවය හෝ නොදාන්නා නිසා ය. එසේ නැවත නැවත උපදිනවිට සසර දික් වේ. නිවන දුර වෙයි. එබැවින් නිවන් දකිනු කැමති අය විසින් සංස්කාරයන් හඳුනාගත යුතු වේ. සංස්කාරයන්ගේ ස්වභාවය හඳුනාගත යුතු වේ. ත්‍රිලක්ෂණය නම් එම සංස්කරණයන්ගේ සැබැ ලක්ෂණ තුන යි.

සංස්කාරයන්ගේ හෙවත් රස්වී එකතු වී සකස්වන ධර්මයන්ගේ ප්‍රධාන ලක්ෂණ තුනකි.

- |                                 |   |                             |
|---------------------------------|---|-----------------------------|
| උපපාදා පක්ෂක්‍රායති             | - | හටගැනීමක් පෙනේ              |
| වයා පක්ෂක්‍රායති                | - | නැසීමක් පෙනේ                |
| ධිතසස අක්ෂක්‍රාලතා පක්ෂක්‍රායති | - | තිබු දෙය වෙනස් වූ බවත් පෙනේ |

## අනිවච (අනිත්‍යය)

“සබෙ සංඛාරා අනිවචි  
යදා පක්ෂීකාය පසෙනි  
අප් නිබැජුනි දුකෙබ  
එස මගේ විසුද්ධියා”

යමෙක් සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය බව විද්‍රෝහන තුවණීන් දකී ද හෙතෙම සහර දුකෙහි කළකිරේ. එය ඔහුගේ නිවනත මග යි.

මෙම දේශනාව අනුව ඉහත සඳහන් කරන ලද භූත රුපයන්ගේ එක්වීමෙන් සැදෙන හෝතික සංස්කාරයන් කායසංඛාර (කාය කර්ම) වචිසංඛාර (වාග් කර්ම) මතො සංඛාර (මතො කර්ම) යනුවෙන් ගැනෙන කර්ම හා සිතිවිලි නම් වූ සංස්කාරන් යන මේ සියල්ලේ මූලික ස්වභාවය අනිත්‍ය ස්වභාවය යි.

සත්ත්වය හෝ මම හෝ කියන පංචස්කන්ධය හා සියලු ජ්ව අජ්ව ධර්මතා නැසීයන ස්වභාව ඇති බැවින් අනිත්‍යය යි. පදුරුවෙක්, ප්‍රමාදයකු, තරුණයෙකු බවට වැඩිහිටියෙකු, බවට මහල්ලේකු හා මළ මිනියක බවට වෙනස් වී යන ස්වභාවය මෙම අනිත්‍යතාව ප්‍රකට කිරීමට සරල උදාහරණයකි. සංස්කාර ලෙස ගැනෙන සිත හා සිතිවිලි මෙන් ම මේ ගරිරයේ සැම කොටසක් ම ලේඛයේ ඇති ජ්ව අජ්ව සැම දෙයක් ම මොහොතක් පාසා ඇති වී නැති වී යාමේ ස්වභාවයන් යුත්ත බැවින් තාවකාලික ය. අප ගරිරයේ සැම ගෙශලයක් ම මැරි මැරි අප්‍රත් සෙසල උපදී. අපගේ මහලු වීම වයසට යාම පෙනෙන්නේ මේ නිසා ය. සිතිවිලි තාවකාලික ය, ලොව ඇති අන් සියලු දේ ද තාවකාලික ය. තාවකාලික හෙයින් සියලු සංස්කාර අනිත්‍යය ය.

කිසිවක් නිත්‍ය යැයි ස්ථීර යැයි කිමට, එක් අයුරකින් පවතින්නේ යැයි කිමට මේ අනුව භැකියාවක් නැතු. ඒ නිසා සියලු සංස්කාරයන්ගේ නිත්‍ය ස්වභාවය අනිවාර්යයන් ප්‍රතිසේෂ්ප වන බැවින් අනිත්‍යය යි. උප්පාදේ පක්ෂීකායනි ආදි වශයෙන් සංස්කාරයන්ගේ ලක්ෂණයන් ප්‍රකාශ වූයේ ද මෙම අනිත්‍යය ස්වභාවය යි.

## දුකුන (දුකු)

සංස්කාරයන්ගේ දෙවැනි ලක්ෂණය දුක්ඛ ස්වභාවය යි. දුක යැයි කි සැණින් අපගේ සිතට නැගෙන්නේ වේදනාකාරී බවකි. වේදනාකාරී බව දුක්ඛ යන්නෙහි එක් අංශයකි. එය හඳුන්වන්නේ දුක්ඛ දුක යනුවෙනි. විපරිණාම දුක්ඛ යනු මෙම දුක්ඛ ස්වභාවයේ තවත් පැතිකඩි. විපරිණාම දුක්ඛ නම් පෙරලෙනසුලු, වෙනස්වනසුලු යන්න යි.

සංඛාර දුක්ඛ යනු නිවන හැර සියලු සංඛාරයන්ට හෙවත් හේතු ප්‍රත්‍යාග්‍යන්ගෙන් හටගත් දේවලට ආවේණික ස්වභාවය යි. එම ධර්ම එකින් එක වීමසා බලමු.

## දුකක් දුකක්

මෙය දුකක් වන්නේ පිළිනාරථයෙන් හෙවත් පිඩාකාරී බව යන අර්ථයෙනි. දම්සක් පැවතුම් සූත්‍රයේ දුකක් සත්‍ය විවරණයේ දී ජාති, ජරා, ව්‍යාධි, මරණ, අප්පිය සම්පයෝග, පියවිජ්පයෝග, කුමති දී නොලැබේම, අකුමැති දී ලැබේම යනුවෙන් දුක අට ආකාරයකින් දක්වා ඇත. මේ අටෙහි ම පිඩාකාරී බව දුකක් වේදනාව ඇතිබව පැහැදිලි ය. මේ සංසාර ජ්විතයේ පිඩාකාරී බව දුකෙහි පළමු ලක්ෂණය යි. වහා දැනෙන ලක්ෂණයන් එය යි. වේදනාව ගත් විට සූඛ වේදනා දුකක් වේදනාව අදුක්ක්මසුඛ වේදනා වශයෙන් තුන් ආකාර වේ. මේ අතරින් දුකක් දුකක් අයත් වන්නේ දුකක් වේදනාවට යි.

## විපරිණාම දුකක්

“යදිනිවත් තං දුකකාං” යමක් අතිත්‍ය නම් එය දුක ය යනු බුද්ධ දේශනාව යි. ඒ අනුව අතිත්‍ය බව, වෙනස් වන සූඛ බව විපරිණාම නම් වේ. එය ම එහි ඇති දුක යි. යම්පිටතං න ලහති තම්පි දුකකාං. අප යමක් කුමති වන විට එය ඒ ආකාරයෙන් සිදු නොවන්නේ නම් දුකකි. සැරුපුත් මහරහතන් වහන්සේ ඒ බව සව්විහෘෂණ සූත්‍රයේ දී මෙසේ දේශනා කරති. ඉපදීම (ජාති) මහලු එම (ජරා) මරණය (මරණ) ආදිය ස්වභාව කොට ඇති අපි ඒ දුක අප වෙත නො එන්නේ නම් මැනවැයි සිතමු පතමු, එහෙත් ඒ සිතුම් පැතැම් එසේ සිදු නොවේ. කරමය කෙළවර නොකළ අය නැවත උපදීති. උපන් අය ලෙඩි වෙති. මහලු වෙති, මැරෙති. මෙය විපරිණාමය යි. අතිත්‍යය යි. මේ සසරට ආවේණික විපරිණාම දුකක්ය නම් මෙය යි. ධර්ම විග්‍රහයේ දී සූඛ වේදනාවට ද විපරිණාම දුකක් යැයි කියනු ලැබේ. ඒ මන්ද යත්? සූඛ වේදනාව ආරම්භයේ දී සූවයක් සේ දැනුනත් කුමයෙන් දුකක් වේදනාවට පෙරලෙන බැවිනි. මෙයින් පැහැදිලි වන්නේ සැප කියා ස්ථාවර දෙයක් සංස්කාර ලෝකයේ නොමැති බව යි.

## සංඛාර දුකක්

සියලු සංස්කාරයන්ට පොදු ස්වභාව ලක්ෂණය නම් දුක යි. සැප නොවේ. ලෝකයේ ස්වභාවයෙන් ම පවතින්නේ අදුර යි. ආලෝකය නොවේ. ආලෝකය කාමිම ව ම දැඳුවා ගත යුතු දෙයකි. එය නිවි ගිය විට ආපසු ඉතිරි වන්නේ අදුර යි. ලෝකය හෙවත් සියලු සංස්කාරයන්ගේ ස්වභාවය ද මෙය යි. එහි ස්වභාවයෙන් ම ඇත්තේ දුක යි. සැපය ආයාසයෙන් උපදාවා ගත යුතු දෙයකි. කුස ගින්න දුකකි. ආහාර ගැනීම සැපයකි. එය දිරුවූ වූ සැණින් ආපසු දුකක් පැමිණේ. සත්වයා උපදීන විට රැගෙන එන්නේ කුසගින්න මිස ආහාර නොවේ. එසේ නම් ලෝකයේ සැම දෙයක ම ආවේණික ලක්ෂණය දුක බව පැහැදිලි ය. සංස්කාරයන්ගේ ආවේණික ලක්ෂණය වන බැවින් සංඛාර දුකක් යැයි කියනු ලැබේ. වේදනා අතරින් අදුක්ක්මසුඛ වේදනාව යැයි කියන අමුතු සැපතක් හෝ අමුතු දුකක් නොමැති අවස්ථාව ගැනෙන්නේ සංඛාර දුකක් අවස්ථාවට ම ය. මන්ද යත් එම අවස්ථාව සැපතක් නොවන බැවිනි. නිරායාසයෙන් ලොව පවතින දුක සංඛාර දුකක්ය යි.

## අනත්ත (අනාත්ම)

අත්ත (පාලි) ආත්ම (සංස්කෘත) යන්නේ විරුද්ධාර්ථක පදය අනත්ත > අනාත්ම යනු සි. පාලි අත්ත ගබඳයෙහි අර්ථ දෙකක් කියවෙයි. පලමු වැන්න ‘තමා’ යන්න සි. එය යොදුන්නේ කෙනෙකු හැඳින්වීම සඳහා බව සිංහල අර්ථයෙන් ම පැහැදිලි ය.

‘මම’ යයි කියන විට සැබුවින් ම මම කියා කෙනෙකු ඇතැයි අපට සිතේ තම එය වැරදි පිළිගැනීමකි. වැරදි නිගමනයකි. වැරදි දුෂ්චිරියකි. එම දාෂ්චිරියටත් අත්ත හෙවත් ආත්මයයි කියනු ලැබේ. මේ තිලක්ෂණයේ දී අනාත්ම යැයි කියන්නේ එසේ මම කියා කෙනෙකු ඇතැයි පිළිගැනීම වැරදි ය. එහෙම කෙනෙකු තැනැයි කිම සඳහා ය.

‘මම’ යැයි කිම ‘අහංකාර’ තමින් ද හැඳින්වේ. (මෙය සිංහලයෙන් කියන ආචම්බර යන අර්ථය නොවේ.) අහං+කාර - මම යැයි කිම යන අර්ථය සි. ‘අහං’ (මම) යනු සර්වනාම පදයකි නාමයක් යනු යමෙකු හෝ යමක් හැඳින්වීම සඳහා සම්මත කරගත්තා පදයකි. ඔබටත් මටත් කුවරුන් හෝ විසින් තබන ලද එබදු තමක් ඇත. “අහං” (මම) යනු ද එවැන්නකි. එය කාටත් පොදුවේ භාවිත කළහැකි බැවින් සර්වනාම යැයි කියනු ලැබේ. එසේ තමන් හඳුන්වා ගැනීම සඳහා “අහං” (මම) යන්න යොදා ගැනීම දාෂ්චිරියක් නොවේ. එහි වරදක් නැත. බුදුවරු පවා එම අර්ථයෙන් “අහං” යන්න භාවිත කරති.

වැදිරියකගේ බඩු බැඳුගෙන (බදුගෙන) සිටින වැදුරු පැවියෙකු සේ අප මේ ලෝකය අල්ලා ගෙන සිටින්නේ තණ්හා, මාන, දිවියි යන අදහස් (සිතිවිලි) තුනෙනි. තමා දරාගෙන සිටින මේ රුප, වේදනා සංක්ෂූදා, සංඛාර, විංක්ෂූදාණ යන පක්ෂකන්ධය අනෙක් අයගෙන් වෙන්කර මතුකර පෙන්වීම සඳහා මම යැයි කිම මානයකි (මැනීමකි). ඒ පක්ෂකන්ධය ම මම වෙමි තැන් එහි මම වෙමි සි, මම කියා කෙනෙකු ඇතැයි පිළිගැනීම දාෂ්චිරියකි. බුදුන්, රහතුන් භා අප අතර වෙනස මෙය සි. උන්වහන්සේලා තමන්ට තමක් ලෙස මම යැයි කියා ගන්නා අතර අප මානයෙන් භා දාෂ්චිරියන් මම යයි කියාගැනීම ය.

අප “මම” යැයි පිළිගන්නවාත් සමග ම එසේ පිළිගැනීමට අපට හේතු වූ මේ පක්ෂකන්ධයටත් එය වටා ඇති පණ ඇති, හෝ පණ තැති සියලු දේවත් අප යොදා තවත් තමක් ඇත. එනම්, “මගේ” යන්න සි. පාලියෙන් එයට ‘මම’ යයි කියනු ලැබේ. මගේ යයි අප කුමකට කිවත් කියන්නේ ‘මම’ ඇතැයි සිතුවා සේ ම ඒවාත් සැබුවින් ම ඒ ආකාරයෙන් ම ඇතැයි යන විශ්වාසයෙනි. එය මමංකාර දාෂ්චිරිය සි. අනුත්ගේ දෙයින් වෙන්කර හුවා දැක්වීමට මගේ යැයි කියන නිසා එහි මානයක් ද ඇත. එපමණක් නොව ඒවා මට අධිති යයි ආභාවන් අල්ලාගෙන තිබෙන බැවින් මගේ යන්නෙහි තණ්හාවක් ද ඇත.

මෙසේ තණ්හා, මාන, දිවියි යන සිතිවිලි පදනම් කරගෙන මම ය මගේ යැයි කියා ගැනීම හෙවත් අහංකාරය භා මමංකාරය ආත්ම දාෂ්චිරිය හෝ ආත්මවාදය සි. කියනු ලැබේ. (වාදය යනු කිම සි.) සක්කායදිවිධිය යනු ද මෙය ම සි.

අප 'මම' යැයි කියන්නේ මේ රුප, වේදනා, සංඛ්‍යා, සංඛාර, වික්‍ය්‍යාණ යන කළු හෙවත් ගොඩවල් පහේ එකතුවට යි. ඇගිලි පහේ එකමුතුවට මිට යැයි කියන්නා සේ ය. අත්ල දිග හැරිය විට මිට කියා දෙයක් නැතුවා සේ ස්කන්ධ පහ වෙන්කළ විට මම කියා කෙනෙනු නැති.

මෙහි රුප යනු පින්තුර තොවේ. පයිවි, ආපෝ, තේපෝ, වායෝ යනු සතර ධාතුන් ගෙන් සැදුණු මේ ගිරියයි. වේදනා යනු ඒ කයට හෝ සිතට දැනෙන සැප, දුක් වින්දනයන් ය. සංඛ්‍යා යනු ඇසු, දුටු, දැනුණු යමක් හඳුනා ගැනීමට හෝ යමක් සිහිපත් කර ගැනීමට ඇති හැකියාව යි. සංඛාර යනු සිතට නැගෙන හොඳ හෝ නරක සිතිවිලි ය. වික්‍ය්‍යාණ යනු මෙකි වේදනා, සංඛ්‍යා, සංඛාර මගින් ඒ ඒ දේ දැනෙන, හඳුනාගෙන සිතන මතන ගක්තිය යි. මොළයන් හැවතන් ඇසුරු කරගෙන පවත්නා මේ සිතිමේ ගක්තිය හෙවත් සිත සිතන්නේ ඇසු, කණ්, තාසය, දිව, ගිරිය යන ඉදුරන්ගෙන් ලැබෙන අරමුණු ඔස්සේ ය. ඒ කිසිවකින් හෝ ලැබුණු අරමුණක් නැතිව සිතට සිතන්නට බැරි ය. අතිතය ගැන සිතුවත් සිතන්නේ එසේ ඉදුරන් මගින් දැනගත් දේ ගැන ය.

මේ කිවේ පස්ක්වස්කන්ධයේ සැටි යි. මෙයින් රුපය හෙවත් කය අප මැරුණු විට අවසන් වෙයි. කායික වේදනාන් එනැනින් අවසන් ය. එහෙත් සිත වෙනත් ලෝකයක රුපයක් අල්ලාගෙන වෙනත් තැනකට පා තබයි. මෙතැනින් මැරෙන විට පහළ වන සිත මේ ජ්විතය අත්හරින සිත යි. එයට වුති සිත යැයි කියනු ලැබේ. වෙනත් තැනකට පා තබන සිත එහිදී ඒ රුපය අල්ලා ගන්නා සිත යි. එයට ප්‍රතිසන්ධි සිත යැයි කියනු ලැබේ. මේ සිත් දෙක වෙන් සිත් දෙකකි. පියා සහ පුතා මෙති.

ඒ අනුව රුපය කිසියේන් පරලොවට යන්නේ නැති. වේදනාව යන්නේන් නැති. සංඛ්‍යා ද මැකි යයි. මෙලොව දී පහළ වූ අන්තිම සිතන් එහි යෙදී තිබුණු සංස්කාර හෙවත් හොඳ නරක සිතිවිලින් නිසා පරලොව පළමු සිත වන ප්‍රතිසන්ධි සිත පහළ වේ. මෙහි දී පහළ වූ වුති සිතේන් තිබුණු සිතිවිලි ය. මත්‍යවයේ පහළ වන පළමු සිතේන් පහළ වන්නේ ඒ කරමවල විපාක සිතිවිලි ය. එහි දී ලැබෙන රුපයක් ඒ කරමවල විපාකයකි. හොඳ කරමවලට හොඳ ප්‍රතිඵලන් නරක කරමවලට නරක විපාකත් ලැබෙන්නේ එසේ ය. මේ වුති සිතන් ප්‍රතිසන්ධි සිතන් අතර සම්බන්ධය අඩ පැටයක් නිසා අඩ පැලයක් පැලවීම වැනි ය. එක් අඩ ගහක් තිබුණේ ය. එයින් වැටුණු ගෙඩියක ඇටය තවත් අඩ පැලයක් පැල කර නැයි ගියේ ය. ඒ මුල් අඩ ගහත් නැසි ගියේ ය. එම අඩ ගහ වෙනත් එකකි. පැලවුණු අඩගහ තවත් එකකි. පෙනෙන කිසි දෙයක් මේ ගසන් ඒ ගසට ගියේ නැති. ගිය එක ම දෙය බිජ ගක්තිය පමණි.

එසේ නම් මෙහි මැරුණු කෙනාත් එහි උපන් කෙනාත් එක් කෙනෙනු තොවේ. මොහු ලග තිබු කිසිදෙයක් මහුව ගියේ නැති. ගියේ බිජ ගක්තිය පමණි. එනම්, කරම ගක්තිය යි. එය විත්ත ගක්තියකි. වික්‍ය්‍යාණ ගක්තියකි. එහෙත් ඒ දෙදෙනා පහළ වූ වික්‍ය්‍යාණ දෙකත් දෙකක් බව පැහැදිලි ය. මෙහි තිබුණේ කරම සිත යි. එහි පහළ වූ ගිය විපාක සිත යි.

ආත්මදාශ්ටීය යනු ස්ථීර, සඳාකාලික, වෙනස් නොවන ආත්මයක් අපට ඇත. එය හවයෙන් හවයට යනවාය යන පිළිගැනී ම යි. අප සතුව ඇත්තේ ස්කන්ධ පහකි. ඒ පහේ ම එක දිගට, එක ලෙස පවතින කිසිවක් නැති බව දැන් අපි දනිමු. කිසිවක් ඒ ආකාරයෙන් ම පරලෝචන නොයන බවත් අපි දන ගතිමු.

මෙයට ප්‍රධාන හේතුව සියල්ලේ ම ඇති අනිත්‍ය බව යි. මේ සියලු දේ හැම මොහාතක ම වෙනස් වෙයි. මම යැයි කිමට ස්ථීර රුපයක්, වේදනාවක්, සක්ෂ්‍යාවක්, සංස්කාරයක් හෝ වික්ෂ්‍යාණයක් තැත. ඉතින් අප මම කියන්නේ මෙයින් කුමකට ද පලමු “ම” යන්න කියවා දෙවැනි “ම” යන්න කියන විටත් මේ ස්කන්ධ පහ ම වෙනස් වී හමාර ය. වැඩි කාලයක් එක ආකාරයකින් තිබෙනවා වගේ පෙනෙන්නේ රුපය යි. එනම්, මේ කයයි. එහෙත් එහි ද සියලු ගෙල මොහාතක් පාසා වෙනස් වෙයි. අප වයසට යන්නේ මේ නිසා ය. ලමා කාලයේ ගත් ජායා රුපයක් දැන් රුපයට වඩා වෙනස් වන්නේ මේ නිසා ය.

ආත්ම දාශ්ටීය සමග අපට එන අනෙක් හැඟීම නම් සූඛ හෙවත් සැප විදිමේ අදහස ය. මෙලෝ වශයෙන් මෙන් ම පරලෝ වශයෙන් ද අප සියලු දෙනාගේ එක ම පැතැම එය යි. අපි යම් යම් දේවලුවලට සැප යැයි කියමු. එහෙත් ඒවායේ සූවය විදින්නට යන විට ම එය වෙනස් වී යයි. සමහර ඒවා ඇද වෙයි, කැත වෙයි, දිරා පත් වෙයි, රිදෙයි, දුක් වේදනාවට වැවෙයි. නිදුසුනක් ලෙස සිට ගෙන සිටිය කෙනෙකුට ඉද ගැනීම සූවයකි. එහෙත් මද වේලාවක් යන විට ඉද ගෙන ඉදීම දුකක් වෙයි. සිට ගැනීමට සිතේ. මෙසේ වන්නේ ආසනයේ ඇති වරදක් නිසා නොව වේදනාව අනිත්‍ය නිසා ය. වේදනාව අනිත්‍ය වූයේ අප සැප විදිමට පාවිච්ච කරන මේ ගරීරයේ ස්වභාවයත් අනිත්‍ය නිසා ය. වෙනස් වන සූලු නිසා ය. සූඛ වේදනාව නැති වන විට අපේ සිතේ නිබුණු සැප ය කියන සක්ෂ්‍යාත් වෙනස් වී දුක යි කියන සක්ෂ්‍යාව උපදී. සක්ෂ්‍යාවත් අනිත්‍ය ය. එයින් සිතේ අපහසුවක්, නොරුස්නා ගතියක්, ඇතුම්විට තරහක් වැනි දෙයක් ඇති වේ. සැප ලැබෙන විට තිබුණේ හොඳ සිතිවිලි ය. දැන් පහළ වන්නේ නරක සිතිවිලි ය. එයින් කියවෙන්නේ සංස්කාරත් අනිත්‍ය බව ය. දැන් මේ සියල්ල එකමුතු කරගෙන ගිය සිත වෙනස් වූ බව අමුත්වෙන් කිවුළු නැත. එසේ නම් වික්ෂ්‍යාණයත් අනිත්‍ය ය. මේ උදාහරණයෙන් පෙනී ගියේ අනිත්‍ය බව නිසා සැම සැපයක් ම දුකට වැවෙන බව යි. කෙටියෙන් කිවහෙන් අනිත්‍ය නිසා දුක ය.

එසේ නම් සඳාකාලික යැයි කියන ආත්මයක් කොයින් ද?

යදනිවවං (යං+අනිවවං) තං දුකඩං - යං දුකඩං තදනතතා (තං+අනතතා) යමක් අනිත්‍ය නම් එය දුක ය. යමක් දුක නම් එය ආත්ම නොවේ යැයි බුදුරුදන් වදාලේ මේ නිසා ය.

### අභ්‍යාස



01. “සත්ත්වයා යනු අංග රසක එකතුවකි” ධර්මානුකූල ව විමසන්න.
02. සංස්කාරයන්ගේ ලක්ෂණ මොනවා දු සි පැහැදිලි කරන්න.
03. පංචස්කන්ධය නාම - රුප වශයෙන් බෙදා දක්වන්න.
04. දුක්ඛ ලක්ෂණය පැහැදිලි කරන්න.
05. ආත්ම දාශ්ටීය ඇතිවීමට බලපාන සාධක මොනවා දු සි විස්තර කරන්න.